

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක : 20/96

මගේ අංකය :-1/543ඊ/02ඩී/13

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, වැවිලි
කර්මාන්ත හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
නිදහස් වතුරාශ්‍රය
කොළඹ 07

1996.07.10 වැනි දින

සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ
දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

පරිපාලන කාර්යයෙහිලා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් යොදා ගැනීමේ විවිධ අවශ්‍යතාවන් අනාගතයේදී සපුරා ගැනීම සඳහා භාෂා පරිවර්තන සේවය කාලානුරූපීව ප්‍රතිසංවිධානය විය යුතු බවට රජයේ අවධානයට ලක්ව ඇත. මේ සඳහා අනාගත අවශ්‍යතාවන්ට සරිලන දීර්ඝකාලීනව සැලසුම් මෙන්ම, වර්තමානයේ ඇති භාෂා පරිවර්තකයන්ගේ හිඟය සඳහා කෙටිකාලීන ප්‍රතිකර්ම යෙදීමේ අවශ්‍යතාව දැඩිව ඇත. ඒ සඳහා භාෂා පරිවර්තකයන් නැති ආයතනවලට පහත සඳහන් පරිදි ක්‍රියා කරන ලෙසට උපදෙස් දෙමි.

- I. රජයේ සේවයේ, සංස්ථා හා ව්‍යවස්ථාපිත මන්ඩල සේවයේ හා ගුරු වෘත්තියේ යෙදී ඇති නිලධාරීන් මෙන්ම උකුණු සේවාවන්වලින් විශ්‍රාම ගිය භාෂා පරිවර්තකය සඳහා සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ගැනීම.
- II. එමගින් භාෂා පරිවර්තන කටයුතු එක් එක් කාර්යයන් සඳහා 2 ජේදයේ අනුමත ගාස්තු යටතේ ඉටු කර ගැනීම.

02. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/93 හි සඳහන් භාෂා පරිවර්තන ගාස්තු පහත සඳහන් පරිදි සංශෝධනය කෙරේ.

- I. ශිල්පීය හා ශිල්පීය නොවන පරිවර්තන සඳහා වචන 360 ක පරිවර්තනයක් වෙනුවෙන් රු. 200/- බැගින්
- II. පරිවර්තනය අඩංගු වන වචන ගණන 360 කට අඩුවන හෝ වැඩිවන අවස්ථාවකදී ප්‍රමාණාකූලව ගෙවීම් කිරීම.

මෙම ගාස්තු සංශෝධනය 1996.08.01 දින සිට ක්‍රියාත්මක වේ.

අ.කල්/(වසී.බී.පුස්සදෙනිය)
ලේකම්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, වැවිලි කර්මාන්ත
හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.